



## රුහුණ විශ්වවිද්‍යාලය පුරප්පාඩු

මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වී පවතින පහත සඳහන් තනතුරු සඳහා 2014.11.14 දින තෙක් මවිසින් අයදුම්පත් භාරගනු ලැබේ.

### 01. විනයාරක්‍ෂක (II ශ්‍රේණිය)

**අවශ්‍ය සුදුසුකම්:**

- i. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු වීම.
- ii. ශාරීරික සුදුසුකම්: උස අඩි 5 අඟල් 5 ට නොඅඩු විය යුතුය. පසුව අඟල් 32 (සාමාන්‍ය) ක් විය යුතුය.
- iii. වයස අවුරුදු 30 - 45 අතර විය යුතුය.

**සටහන:** පොලිස්/සන්නද්ධ හමුදා සේවා පසුබිමක් ඇති සහ විශ්වවිද්‍යාල හා ජාතික මට්ටමේ ක්‍රීඩා කටයුතු හා සමාජ සුභසාධක කටයුතුවලදී ක්‍රියාකාරී ලෙස සහභාගී වී ඇති අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.

**බඳවා ගැනීම:-** විශ්වවිද්‍යාලය විසින් තීරණය කරනු ලබන පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම සිදු කරනු ලැබේ.

**වැටුප් ක්‍රමය:** රු.19,470 - 18x245 - 23,880 [ U-MN 2(II) ]

### 02. වඩු කාර්මික (II ශ්‍රේණිය)

**අවශ්‍ය සුදුසුකම් :**

- i. 8 ශ්‍රේණිය සමත් වීම.
- ii. පහත කරුණු පිළිබඳ හැකියාව
  - (අ) ගොඩනැගිලි හා ගෘහභාණ්ඩ තැනීමේ කර්මාන්තයෙහි උපයෝගී කරගනු ලබන පිරිද්දුම් පිළිබඳ දැනීම හා ඒවා සකස් කිරීම පිළිබඳ දැනීම.
  - (ආ) නොයෙක් අන්දමේ වඩුවැඩ සඳහා ආයුධ පාවිච්චිය පිළිබඳ දැනීම. විවිධ දැව වර්ග පිළිබඳ දැනීම හා වඩුවැඩ කර්මාන්තයට අයත් සැලසුම් කියවීම පිළිබඳ දැනීම.
  - (ඇ) අඟලෙන් 1/32 පරිමාණයන් නිවැරදිව කියවීම.
- iii. වඩු කර්මාන්තය පිළිබඳ අවුරුදු 2 කට නොඅඩු පළපුරුද්දක් තිබීම.
- iv. වයස අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

**වැටුප් ක්‍රමය:** රු.15,650 - 16x140 - 17,890/= (මාසික) U-PL 3(III)

### අනෙකුත් ප්‍රතිලාභ:

විශ්වවිද්‍යාල සේවකයින් සිය මාසික වැටුපෙන් 10% කින් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල සඳහා දායක විය යුතු වේ. විශ්වවිද්‍යාලයද පෙරලා වැටුපෙන් 15% කට (8% ක් විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප සඳහාද, 7% ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ද බැර කෙරේ.) සමාන මුදලක් දායක කරන අතර, තවත් 3% ක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා බැර කෙරේ.

අයදුම්කරුගේ ලිපිනය ලියන ලද මුද්දර ගැසු සෙ.මී. 22x10 ප්‍රමාණයේ ලියුම් කවරයක් මාතර, වැල්ලමඩම, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ආයතන අනාධ්‍යයන)

වෙත එවීමෙන් හෝ ආයතන අනධ්‍යයන අංශයට පැමිණ හෝ රුහුණ විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුවට පිවිස ([www.ruh.ac.lk](http://www.ruh.ac.lk)) නියමිත ආකෘති පත්‍ර ලබාගත හැකිය. 2014.11.07 දින තෙක් පමණක් අයදුම්පත් නිකුත් කරනු ලැබේ.

නියමිත ආකෘති පත්‍රයේ සම්පූර්ණ කරන ලද අයදුම්පත් “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ආයතන අනධ්‍යයන), රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර.” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම් කරන ලද තනතුර ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ සඳහන් කළ යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලි වීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම හා නියමිත දිනට පසුව එවන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ. එසේ අයදුම්පත් ප්‍රතික්ෂේප කළ විට මොනම හේතුවක් නිසා හෝ එම අයදුම්පත් නැවත සැලකිල්ලට භාජනය කරනු නොලැබේ.

රාජ්‍ය/සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයදුම්කරුවන් සිය දෙපාර්තමේන්තු/සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින් ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලේඛකාධිකාරී

රුහුණ විශ්වවිද්‍යාලය,  
වැල්ලමඩම,  
මාතර.  
2014.10.13